



# ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

## අති විශේෂ

අංක 2238/20 - 2021 ජූලි මස 29 වැනි බ්‍රහස්පතින්දා - 2021.07.29

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

### I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය

#### ජනාධිපතිතුමාණන් විසින් කරන ලද ප්‍රකාශන ආදිය



ගෝඨාභය රාජපක්ෂ

#### ජනාධිපති විධානය

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර, දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කිරීම.

1. ගරු මහින්ද අමරවීර මැතිතුමා, පා.ම.  
පරිසර අමාත්‍ය
2. ගරු දුමින්ද දිසානායක මැතිතුමා, පා.ම.  
සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
3. ගරු අරුන්දික ප්‍රනාන්දු මැතිතුමා, පා.ම.  
පොළ, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික හාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය
4. ගරු කනක හේරත් මැතිතුමා, පා.ම.  
සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ හා රබර් වතු ආශ්‍රිත හෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
5. ගරු ජානක වක්කුඹුර මැතිතුමා, පා.ම.  
උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාඹුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි හෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
6. ගරු මොහාන් ද සිල්වා මැතිතුමා, පා.ම.  
වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය



7. ගරු විමලවීර දිසානායක මැතිතුමා, පා.ම.  
වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
8. ගරු සදාසිවම් විශාලේන්ද්‍රන් මැතිතුමා, පා.ම.  
පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික හෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
9. ගරු ගමිනේද්‍ර රාජපක්ෂ මැතිතුමා, පා.ම.  
කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, එෆ්ෂු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය
10. ගරු සීතා අරඹෙපොල මැතිතුමිය, පා.ම.  
නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය
11. ආචාර්ය එම්.ඩබ්ලිව්.එන්. ධර්මවර්ධන මැතිතුමා  
සභාපති, තේ පර්යේෂණ ආයතනය
12. වෛද්‍ය සාරංග අලහප්පෙරුම මැතිතුමා  
සභාපති, පොල් පර්යේෂණ ආයතනය
13. මහාචාර්ය සුදීරා රත්වල මැතිතුමිය  
සභාපති, රබර් පර්යේෂණ ආයතනය
14. සුරේෂ් දයානාත් ද මෙල් මැතිතුමා  
සභාපති, අපනයන සංවර්ධන මණ්ඩලය
15. ආචාර්ය ඩී.එම්.ජේ.බී. සේනානායක මැතිතුමා  
අධ්‍යක්ෂ, වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය
16. මහාචාර්ය පී.අයි. යාපා මැතිතුමා  
සබරගමුව විශ්වවිද්‍යාලය
17. ආචාර්ය ජී.ඒ.එස්. ජෙෂ්මකුමාර මැතිතුමා  
සභාපති, කාර්මික තාක්ෂණ ආයතනය
18. මංජු ගුණවර්ධන මැතිතුමා  
අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික  
ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් නැනෝටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ්
19. වෛද්‍ය අනුරුද්ධ පාදේණිය මැතිතුමා  
විශේෂඥ වෛද්‍ය
20. ආචාර්ය බී.කේ.ජේ. කාවන්තිස්ස මැතිතුමා  
ප්‍රධාන විධායක අධ්‍යක්ෂ  
"සියපන" ජාත්‍යන්තර අධ්‍යාපන හා පුහුණු කිරීමේ ආයතනය (පුද්ගලික) සමාගම
21. ආයුර්වේද වෛද්‍ය පිලාන විතානගේ සුජීව ප්‍රසන්න කුමාර විතානගේ මැතිතුමා  
සෙත්සුව ආයුර්වේද රෝහල (පුද්) සමාගම
22. ධර්මික කොබ්බෑකඩුව මැතිතුමා  
සාමාන්‍යාධිකාරී (මානව සම්පත්), ලලාන් රබර් ඇග්‍රි ඩිවිෂන්
23. ජීවක අතපත්තු මැතිතුමා  
සභාපති, ස්ටැන්ඩර්ඩ් ටී ඇන්ඩ් ලෑන්ඩ් ලිමිටඩ්
24. දිලීන් ජයවීර මැතිතුමා  
සභාපති, දෙරණ මාධ්‍ය ජාලය
25. සමුදින කුමාරසිංහ මැතිතුමා  
කළමනාකාර අධ්‍යක්ෂ, ලංකා බයෝ ෆර්ටිලයිසර්ස් ප්‍රයිවට් ලිමිටඩ්

වෙත,

ගුණාශිංසන පූර්වකවය !

දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථික රටාවක් කරා ශ්‍රී ලංකාව පරිවර්තනය කිරීමට අතිගරු ජනාධිපතිතුමා විසින් 2021.04.27 දින ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයේ අන්තර්ගත සමස්ථ ප්‍රතිපත්ති රාමුව හා යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති හෙයින් ද,

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ අවධාරණයට ලක් කර ඇති පොහොර භාවිතය, භූමිය, ජෛව විවිධත්වය, වායුගෝලය, අපද්‍රව්‍ය, කර්මාන්ත, පුනර්ජනනීය බලශක්තිය, ජනාවාස හා නගර සහ පාරිසරික අධ්‍යාපනය පිළිබඳ කරුණු සැලකිල්ලට ගනිමින් එම අභියෝගවලට මුහුණ දීමට පැහැදිලි ජනතා වරමක් ලබා දී ඇති හෙයින් ද,

වර්තමානය වන විට රසායනික පොහොර, වල්නාශක හා පළිබෝධ නාශක සඳහා අති විශාල ජාතික වියදමක් දැරීමට අමතරව, එමගින් පස හා ජලය දූෂණය වීම තුළ සාපේක්ෂව ගුණාත්මක නිෂ්පාදන නොලැබීම හා ඒවායේ අධි භාවිතය හේතුවෙන් ගංගා, වැව් අමුණු ජලය දූෂණය වීම හා ජනතාවට ඇතිවන රෝගාබාධ නිසා ඔවුන් ගේ සෞඛ්‍ය තත්ත්වය හා ජීවනෝපාය මාර්ග අහිමි වීම මෙන් ම වසවිසෝන් තොර ආහාර ලබා ගැනීමේ දුෂ්කරතා වැඩිවීම වැනි කරුණු සැලකිල්ලට ගනිමින් ද,

රසායනික පොහොර, ඉන්ධන, ජ්‍යෙෂ්ඨත්ව, රසායනික ද්‍රව්‍ය ආනයනය සඳහා රටින් පිටට ගලා යන විදේශ විනිමය රට තුළ ඉතිරි කරගැනීමටත්, කාබනික හා ස්වභාවික පොහොර යෙදීමෙන් ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය හා පරිසර හිතකාමී සෞඛ්‍ය සම්පන්න, ජීවනෝපාය මාර්ග වැඩි දියුණු කිරීමේ වැඩපිළිවෙලක් තුළින් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් අත්කරගත හැකි ප්‍රතිලාභ පිළිබඳවත්, දේශගුණික විපර්යාස අවම කරගැනීම තුළින් හා හරිත ආර්ථිකයක් මගින් තිරසර සංවර්ධනයක් අත්පත් කර ගැනීමට ඇති හැකියාව පුළුල්වී ඇති බැවින් ද,

නැගී එන ගෝලීය ආර්ථික රටාව තුළ ගෝලීය ආර්ථිකයේ ඉහළ වාසිදායක තත්ත්වයන් රටට හිමිකර ගැනීමට පරිසර හිතකාමී සමාජ ආර්ථික රටාවකට ජනතාව පෙළගැස්වීමට ශ්‍රී ලංකාව තිරසාර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථික රටාවකට ප්‍රවේශ වීමේ ප්‍රමුඛත්වයට පැමිණීම තුළ ක්‍රියාත්මක විය යුතු හෙයින් ද,

1. ගරු මහින්ද අමරවීර මැතිතුමා, පා.ම.  
පරිසර අමාත්‍ය
2. ගරු දුමින්ද දිසානායක මැතිතුමා, පා.ම.  
සුර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
3. ගරු අරුන්දික ප්‍රනාන්දු මැතිතුමා, පා.ම.  
පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය
4. ගරු කනක හේරත් මැතිතුමා, පා.ම.  
සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ හා රබර් වතු ආශ්‍රිත හෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
5. ගරු ජානක වක්කුඹුර මැතිතුමා, පා.ම.  
උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාඹුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි හෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
6. ගරු මොහාන් ද සිල්වා මැතිතුමා, පා.ම.  
වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
7. ගරු විමලවීර දිසානායක මැතිතුමා, පා.ම.  
වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
8. ගරු සදාසිවම් විශාලේන්ද්‍රන් මැතිතුමා, පා.ම.  
පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික හෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
9. ගරු ශ්‍රීනිදා රාජපක්ෂ මැතිතුමා, පා.ම.  
කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, එෂු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය
10. ගරු සීතා අරඹෙපොල මැතිතුමිය, පා.ම.  
නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය
11. ආචාර්ය එම්.ඩබ්ලිව්.එන්. ධර්මවර්ධන මැතිතුමා  
සභාපති, තේ පර්යේෂණ ආයතනය
12. වෛද්‍ය සාරංග අලහප්පෙරුම මැතිතුමා  
සභාපති, පොල් පර්යේෂණ ආයතනය
13. මහාචාර්ය සුදීරා රත්වල මැතිතුමිය  
සභාපති, රබර් පර්යේෂණ ආයතනය
14. සුරේෂ් දයානාත් ද මෙල් මැතිතුමා  
සභාපති, අපනයන සංවර්ධන මණ්ඩලය

15. ආචාර්ය ඩී.එම්.ජේ.බී. සේනානායක මැතිතුමා  
අධ්‍යක්ෂ, වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය
16. මහාචාර්ය පී.අයි. යාපා මැතිතුමා  
සබරගමුව විශ්වවිද්‍යාලය
17. ආචාර්ය ජී.ඒ.එස්. ප්‍රේමකුමාර මැතිතුමා  
සභාපති, කාර්මික තාක්ෂණ ආයතනය
18. මංජු ගුණවර්ධන මැතිතුමා  
අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික  
ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් නැනෝටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ්
19. වෛද්‍ය අනුරුද්ධ පාදේණිය මැතිතුමා  
විශේෂඥ වෛද්‍ය
20. ආචාර්ය බී.කේ.ජේ. කාවන්තිස්ස මැතිතුමා  
ප්‍රධාන විධායක අධ්‍යක්ෂ  
"සියපන" ජාත්‍යන්තර අධ්‍යාපන හා පුහුණු කිරීමේ ආයතනය (පුද්ගලික) සමාගම
21. ආයුර්වේද වෛද්‍ය පිලාන විතානගේ සුජීව ප්‍රසන්න කුමාර විතානගේ මැතිතුමා  
සෙන්සුච් ආයුර්වේද රෝහල (පුද්) සමාගම
22. ධම්මික කොබ්බෑකඩුව මැතිතුමා  
සාමාන්‍යාධිකාරී (මානව සම්පත්), ලලාන් රබර් ඇග්‍රි ඩිවිෂන්
23. ජීවක අතපත්තු මැතිතුමා  
සභාපති, ස්ටැන්ඩර්ඩ් ටී ඇන්ඩ් ලෑන්ඩ් ලිමිටඩ්
24. දිලීන් ජයවීර මැතිතුමා  
සභාපති, දෙරණ මාධ්‍ය ජාලය
25. සමුදින කුමාරසිංහ මැතිතුමා  
කළමනාකාර අධ්‍යක්ෂ, ලංකා බයෝ ෆර්ටිලයිසර්ස් ප්‍රයිවට් ලිමිටඩ්

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ධුරන්දර ගෝඨාභය රාජපක්ෂ වන මම ඔබතුමන්ලාගේ විවක්ෂණභාවය, සාමාර්ථය සහ විශ්වාසවන්තභාවය කෙරෙහි මහත් වූ හක්තිය හා විශ්වාසය තබමින් පූර්වෝක්ත ඔබතුමන්ලා දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සාමාජිකයින් වශයෙන් මතු දැක්වෙන කාර්යයන් ක්‍රියාත්මක කිරීම සඳහා මෙයින් පත් කරමි.

මෙම කාර්යසාධක බලකාය "දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇතිකිරීමේ ජනාධිපති කාර්යසාධක බලකාය" ලෙස නම් කෙරේ.

1. කෘෂිකර්මාන්තය සඳහා රසායනික පොහොර, කෘමිනාශක හා වල්නාශක වෙනුවට කාබනික පොහොර හා නිෂ්පාදන භාවිතා කරමින් පූර්ණ වශයෙන් රසායනික ගොවිතැනින් ස්වභාවික ගොවිතැනට පරිවර්තනය වීම සඳහා මාර්ග සිතියමක් (Road Map) පිළියෙල කර සමස්ත වශයෙන් පසුගිය වර්ෂය පාදක කරගනිමින් කොටස් වශයෙන් නොවන කඩිනම් වැඩපිළිවෙලක් (front loaded actions programme) ලෙස රසායනික පොහොර භාවිතයෙන් ඉවත් වීම හා ප්‍රශස්ත පොහොර සම්මිශ්‍රණයන් යොදා පස, ජලය හා හෝග පෝෂණය මගින් ඵලදාව ඉහළ නැංවීමට ආහාර හෝග වගා කරනු ලබන ගොවිපළ සඳහා කාබනික හා ස්වභාවික පොහොර සැපයීමට ප්‍රාදේශීය වශයෙන් ගවයින්, එළවන් සහ කුකුළන් වැනි සත්ත්ව අපද්‍රව්‍ය හා නේවාසික අපද්‍රව්‍ය යොදා එවැනි පොහොර නිෂ්පාදන හා සැපයුම්කරුවන් දිරිගැන්වීම මෙන් ම, ඔවුන් සංවිධානාත්මක ව්‍යාපාර ක්ෂේත්‍රයට යොමු කරවීම සඳහා ක්‍රමවේදයක් හඳුන්වා දීම හා ක්‍රියාත්මක කිරීම,
2. කුඩා, මධ්‍ය පරිමාණ හා සංවිධානාත්මක ව්‍යාපාර ක්ෂේත්‍රය ඉහළ ප්‍රමිතියෙන් හා ගුණාත්මක බවින් යුතු කාබනික පොහොර නිෂ්පාදනයට හා එවැනි උසස් ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර නිපදවන රටවල් හඳුනාගෙන ඒවා ආනයනය කිරීමෙන් ජාතික පොහොර අවශ්‍යතාව සපුරා ගැනීමට අවශ්‍ය කඩිනම් පියවර ගැනීම,
3. කාබනික පොහොර යොදා වගා කටයුතු කිරීමේ තාක්ෂණික දැනුම ගොවීන් අතර ප්‍රචලිත කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, කුඩා තේ වතු සංවර්ධන මණ්ඩලය, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පොල් සංවර්ධන අධිකාරිය, පොල් වගාකිරීමේ මණ්ඩලය, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සියලුම සංවර්ධන නිලධාරීන්, ව්‍යාප්ත සේවා නිලධාරීන් හා පර්යේෂණ නිලධාරීන් යොදා ව්‍යාප්ත හා ආවරණ අධීක්ෂණ සේවා පවත්වා ගැනීමට හා විශ්වවිද්‍යාලවල කෘෂිකර්ම පීඨවල ආචාර්යවරුන් හා

කෘෂිවිද්‍යාඥයින්, වෘත්තිකයින්, ඉඩම් හිමි වැවිලිකරුවන් ඇතුළු සියලු පාර්ශව ඇතුළත් ජනතා කේන්ද්‍රීය (inclusive people centric) වැඩපිළිවෙලක් සඳහා ක්‍රියාමාර්ග ගැනීම,

4. දැනට වගා නොකර ඇති පුරන් කුඹුරුවල ප්‍රයෝජනයට ගතහැකි කුඹුරු සංවර්ධනය කරමින් කාබනික හා ස්වාභාවික පොහොර යොදා ගනිමින් එලවළු, පළතුරු, පාරම්පරික වී, මල්, පලා වර්ග ආදිය වගා කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා අදාළ ප්‍රදේශවල ගොවීන් යොදා ගැනීම,
5. වැවිලි සමාගම්වලට අයත් වගාකර නොමැති ඉඩම්වල තේ, පොල්, රබර් මෙන්ම කුරුඳු ගම්මිරිස්, කොස් වැනි වගාවන් සඳහා, එම වගාවන් සඳහා උනන්දුව දක්වන තරුණ ව්‍යවසායකයන් යොදාගනිමින් වගාකර නොමැති ඉඩම් කඩිනමින් වගා කිරීමට කටයුතු කිරීම,
6. කාබනික පොහොර බෙදා හැරීම සඳහා රාජ්‍ය පොහොර හා පෞද්ගලික පොහොර සමාගම්වල රටපුරා විසිර ඇති වෙළඳ ජාලය යොමු කිරීම,
7. වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය, ආහාර සැපයුම වැඩි කිරීම සහ ප්‍රාදේශීය වශයෙන් එම වගාවන් කරන ප්‍රදේශ හා ගොවීන් හඳුනාගැනීම, එම එලදාවන් වැඩිකිරීම හා එම ආහාර දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කර බෙදා හැරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම,
8. පරිසර සහ වායු දූෂණය (environment and air pollution) අවම කිරීම සඳහා ෆොසිල ඉන්ධන (fossil fuel) වෙනුවට සුර්ය බලශක්ති හා සුළං විදුලි බලාගාර වැනි පුනර්ජනනීය බලශක්ති (renewable energy) ව්‍යාපෘති හා විදුලි මෝටර් රථ (electric vehicles) භාවිතය බාධාවකින් තොරව කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග හඳුනාගෙන තීරණ ක්‍රියාත්මක කිරීම,
9. තහනම් කර ඇති ප්ලාස්ටික් (plastic) භාවිතය තවදුරටත් අවම කිරීමට සහ රසායනික ආනන්දයන් සීමා කිරීම සඳහා සුදුසු යෝජනා සහ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම,
10. පාංශු සංරක්ෂණය හා ජල පෝෂිත සංරක්ෂණය කිරීම සඳහා අවශ්‍ය වන පරිදි දැනට තහනම් කර ඇති කටුපොල් වගාව තවදුරටත් සිදුවීම වළක්වා ගැනීමට හා වගා කර ඇති කටුපොල් වැනි අහිතකර වගාවන් ඉවත් කිරීමට මා විසින් 2021 අප්‍රේල් මස 05 වැනි දින අංක : 2222/13 දරන ගැසට් පත්‍රයෙන් නිකුත් කළ විධායක නියෝගය ක්‍රියාත්මක කිරීම වහාම ආරම්භ කිරීම,
11. ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිරීක්ෂණය කර ඇති රක්ෂිත වනාන්තරවල දැනට හඳුනාගෙන ඇති හානි කර ඇති කැලෑ ඉතා කඩිනමින් වගා කිරීම සඳහා අවශ්‍ය කටයුතු කිරීම,
12. අලි මිනිස් ගැටුම් අවසන් කිරීම සඳහා අලිමංකඩවල් අවහිරවන සේ පදිංචිව සිටින පදිංචිකරුවන් සුදුසු ස්ථානවල නැවත පදිංචි කර, වන අලි මාර්ග (elephant corridors) නිසි ලෙස සකස් කිරීමට හා අලි වැට ඉදිකිරීම් කඩිනම් කිරීමට ක්‍රමවේදයක් සකස් කර ඉදිරිපත් කිරීම,
13. නාගරික නිවාස හා ගොඩනැගිලි පරිසර හිතකාමී ලෙස ඉදිකිරීම සඳහා අදාළ අංශ සහ පුද්ගලයින් දිරි ගැන්වීමට සුදුසු යෝජනා ඉදිරිපත් කිරීම,
14. හරිත පරිසරයක් ආරක්ෂා කිරීම සඳහා කැළි කසළ නිසි ලෙස බැහැර කිරීමට සහ ප්‍රතිවක්‍රීයකරණය මගින් ඉවතලන අපද්‍රව්‍ය කාබනික අමුද්‍රව්‍යයන් බවට පත්කිරීමේ ක්‍රමවේදයක් සඳහා සියලුම කර්මාන්ත දිරිගැන්වීමට අවශ්‍ය පියවර ගැනීම,
15. ජෛව විවිධත්වය හා පරිසරය ආරක්ෂා කිරීම සහ තිරසර සංවර්ධනය මුල් කරගත් විෂයය මූලික හා බාහිර ක්‍රියාකාරකම් මගින් දරුවන් තුළ පරිසරය කෙරෙහි දැනුම සහ ආකල්ප වර්ධනය කිරීම සඳහා පාසල් හා උසස් අධ්‍යාපන පද්ධතිය වැඩි දියුණු කිරීමට සුදුසු යෝජනා ඉදිරිපත් කිරීම,
16. පරිසර සංරක්ෂණය තුළින් දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් ලබා ගැනීම සඳහා ජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇති කරමින්, හරිත ආර්ථිකයක් (green economy) කරා පියනැගීම සඳහා විද්වත් සංවාද, රූපවාහිනී හා ගුවන් විදුලි වැඩසටහන්, ප්‍රජා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ජනමාධ්‍ය යොදා ගැනීම සම්බන්ධීකරණය කිරීම,

17. ජාතික පොහොර ලේකම් කාර්යාලය ජාතික කාබනික හා ස්වභාවික පොහොර ලේකම් කාර්යාලය ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමට නිකුත් කර ඇති උපදෙස් ක්‍රියාත්මක කිරීම හා ස්වභාවික හා කාබනික පොහොර ව්‍යාපාරිකයින් හා එයට අදාළ විෂය දැනුම ඇති රාජ්‍ය නිලධාරීන් යොදා නව ආයතනික නායකත්වයක් ඇති කිරීම,
18. ලංකා පොහොර සමාගම හා කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඒකාබද්ධ කර කාබනික හා ස්වභාවික පොහොර නිෂ්පාදනය හා බෙදා හැරීම සඳහා ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ආනයනය නතර කිරීමට පියවර ගැනීම,
19. රසායනික පොහොර භාවිතය වෙනුවට කාබනික හා ස්වභාවික පොහොර යොදා ගැනීමේ ක්‍රමවේදයන් හා අන්තර්කාලීන ගැටළු නිරාකරණය කිරීම සඳහා වක්‍රලේඛන හා උපදෙස් නිකුත් කිරීම,
20. දැනට රට තුළ ඇති රසායනික පොහොර තොග සියල්ල ආනයනකරුවන්ගෙන් හා දේශීය තොග බෙදාහරින්නන්ගෙන් ලබාගෙන එම පොහොර සඳහා උපරිම මිල තීරණය කර එය යෙදිය යුතු ප්‍රමාණය හඳුනා ගැනීමට අවශ්‍ය රෙගුලාසි ගැසට් කර එම නියෝග උල්ලංඝනය කරන්නන්ගේ ව්‍යාපාර තහනම් කිරීම,
21. කෙටිකාලීනව අවශ්‍ය සංක්‍රාන්තික රසායනික පොහොර අවශ්‍යතාව විද්‍යාත්මකව ගණනය කර එය යොදාගත යුතු ප්‍රමාණයන්, හෝගයන් සහ බෙදාහැරීමේ ක්‍රමවේදය හඳුනාගෙන පරිපාලනමය ගැටළු කළමනාකරණය කිරීම,
22. දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ගොවිජන සංවර්ධනය දෙපාර්තමේන්තුව හා සමාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතන සම්බන්ධීකරණය කරමින්, ග්‍රාමීය හා ප්‍රාදේශීය මට්ටමෙන් හරිත නිෂ්පාදන හා හරිත සමාජයක් ඇති කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම,
23. 2021.04.27 දින අමාත්‍ය මණ්ඩලය අනුමත කළ ප්‍රතිපත්ති හා තීරණ රාමුව ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශ මනා ලෙස සම්බන්ධීකරණය කිරීම හා සංක්‍රාන්තිකව මුහුණ දෙන ගැටළු වහා විසඳීම,
24. දේශගුණික විපර්යාස හා හරිත සමාජ හා ආර්ථික වැඩසටහන් දිරිගන්වන ජාත්‍යන්තර මූල්‍ය හා තාක්ෂණ ආයතන, එක්සත් ජාතීන්ගේ ආයතන, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, පරිසර සංවර්ධන අරමුදල් හා මූල්‍ය ආයතන හා ඔවුන් ගේ දේශීය කාර්යාල හා තානාපති සේවාවන් මෙන්ම, ශ්‍රී ලංකාවේ විදේශ තානාපති සේවාවන් ශ්‍රී ලංකාව ගෙන් ඇති පුරෝගාමී පියවරට දායක කර ගැනීම,
25. ජාත්‍යන්තර මූල්‍ය ආයතන හා වෙළඳපළ වෙතින් නව මූල්‍යකරණ ක්‍රියාවන් මතු කරමින් හරිත බැඳුම්කර මූල්‍ය උපකරණයන් (green bonds and financial instruments) දේශීය හා විදේශීය වශයෙන් ප්‍රවලිත කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ කඩිනම් අවධානය යොමු කිරීම,

තවද, පරිසර අමාත්‍ය, ගරු මහින්ද අමරවීර මැතිතුමා, පූර්වෝක්ත කාර්ය සාධක බලකායේ සභාපති ලෙස පත් කරමි.

පරිසර අමාත්‍යාංශ ලේකම්, චෛද්‍ය අනිල් ජාසිංහ මැතිතුමා උක්ත කාර්ය සාධක බලකායේ ලේකම් ලෙස පත් කරමි.

තවද, ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන කාර්ය සාධක බලකාය සහ ගම සමග පිළිසඳර ග්‍රාමීය සංවර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග සම්බන්ධීකරණයෙන් කටයුතු කළ යුතු බව උක්ත කාර්යසාධක බලකායට මම මෙයින් නියම කරමි.

තවද, මෙයින් පවරනු ලබන කර්තව්‍යයන් ඉටු කරලීමට අදාළව අවශ්‍ය පරිදි කරුණු සොයා බැලීමට සහ උපදෙස් නිකුත් කිරීමට උක්ත ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත මම මෙයින් බලය පවරමි.

තවද, පෙරකී බලකායේ සාමාජිකයින් වන ඔබ අවම වශයෙන් මසකට වරක් මා හට වාර්තා ඉදිරිපත් කිරීමට මෙයින් නියම කරමි.

තවද, මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය වෙතින් උපදෙස් නිකුත් කරනු ලැබිය හැකි නැතහොත් සේවා සැපයීම පිණිස සහය ඉල්ලා සිටිය හැකි සියලුම රජයේ නිලධාරීන් හා සෙසු තැනැත්තන්ට තත් කාර්ය සම්බන්ධයෙන් නිසි අයුරින් පිළිපැදිය හැකි එබඳු උපදෙස්වලට අනුකූලව ක්‍රියා කළ යුතු යැයිද, ලබාදිය යුතු සියලුම සහාය සැලසිය යුතු යැයිද, සැපයිය හැකි සියලුම තොරතුරු ලබාදිය යුතු යැයිද මම මෙයින් සියලුම නිලධාරීන්ට හා සෙසු තැනැත්තන්ට නියම කොට විධානය කරමි.

තවද, කිසියම් රාජ්‍ය සේවකයෙකු හෝ කිසියම් අමාත්‍යාංශයක, රජයේ දෙපාර්තමේන්තුවක, රාජ්‍ය සංස්ථාවක හෝ වෙනත් එබඳු ආයතනයක නිලධාරියෙකු විසින් පෙර කී කාර්ය සාධක බලකාය විසින් පවරන ලද රාජකාරි ඉටු කිරීම ප්‍රමාද කරන හා පැහැර හරින සියලු අවස්ථා මා හට වාර්තා කරන ලෙස පෙරකී කාර්ය සාධක බලකායට මම මෙයින් නියම කොට විධාන කරමි.

තවද, දෙදහස් විසිඑකක් වූ මැයි මස 10 වැනි දිනැති හා දෙදහස් විසිඑකක් වූ මැයි මස 25 වැනි දිනැති දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් වූ ජනාධිපති විධානයන් මෙයින් අවලංගු කරමි.

වර්ෂ දෙදහස් විසිඑකක් වූ ජූලි මස 28 වන දින වූ මෙදින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුද්‍රාව යටතේ කොළඹ දී දෙන ලදී.

අතිගරු ජනාධිපතිතුමාගේ අණ පරිදි,

පී.බී. ජයසුන්දර,  
ජනාධිපති ලේකම්.